



තෙවන වාර පරිජ්‍යනය - 07 ශ්‍රේණිය - 2023
Third Term Test - Grade 07 - 2023

හර්තානය

කාලය තැය 2

නම / විභාග අංකය:

I කොටස

- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 - ප්‍රශ්න අංක 01 සිට 05 දක්වා ප්‍රශ්නවලට වඩාත් නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අදින්න.
01. කොහොමු කිරීමෙහි මූලික ප්‍රශ්නවලට වඩාත් නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අදින්න.
- | | |
|-------------------------|-----------------|
| (i) සේරමාත් රුපවය | (ii) මලය රුපවය |
| (iii) පැවුවස්දෙව් රුපවය | (iv) විෂය රුපවය |
02. “පුවුව සරසලයි මම සැලකරන්නේ” යන කවිය අයත් වන්නේ,
- | | |
|-----------------------|-------------------------|
| (i) මල් යහන් කවි වලටය | (ii) තලමලවරුන් කවි වලටය |
| (iii) කුඩා කවි වලටය | (iv) ගුහපත්ති කවි වලටය |
03. උත්සාහය තැමැති භාවයෙන් නිරුපනය වන රසය වන්නේ,
- | | |
|-------------------|------------------|
| (i) අද්ඛන රසයයි | (ii) වීර රසයයි |
| (iii) ගාන්ත රසයයි | (iv) හයානක රසයයි |
04. 6 වන පා සරණයේ සරණ නාමය වන්නේ,
- | | |
|-------------|------------------|
| (i) අඩිය | (ii) දැල අඩිය |
| (iii) දැඩිය | (iv) පසුපෙර අඩිය |
05. වෙසක් කැකුලී අතු අග ඉද නටන විලාසේ ... ගිනියේ පද රචනය කරනු ලැබුවේ,
- | | |
|-----------------------------|-----------------------------|
| (i) සුනිල් ගාන්ත මහතා | (ii) බඩි. ඩී. අමරදේව මහතා |
| (iii) සුනිල් එදිරිසිංහ මහතා | (iv) මරසලින් ජයකොඩි පියතුමා |
- අංක 06-10 තෙක් ඇති ප්‍රශ්නවලට වරහන් කුළ දී ඇති ඉතා නිවැරදි පිළිතුරු තෝරා හිස් තැන් පුරවන්න.
- (ද්‍රව්‍ය, විනෝදාරුවය, දැඩි හක්තිය, තලමල පිළිම, පහන රට)
06. ගිනි පැහිම, බිම පෙරලිම, කටු ගැසීම අදි දුෂ්කර ක්‍රියාවන්වල යෙදෙන්නේ දෙවියන් වෙනුවෙන් ප්‍රකාශ කිරීම සඳහාය.
07. පණීවිච්‍යක් සන්නිවේදනය කිරීම සඳහා භාවිතා කරයි.
08. සබරගමු වන්නම් අරමුණු කොටගෙන රචනා වී ඇත.
09. තෙල්මේ නරතනය සම්පූදායේ එන ගාස්ත්‍රිය නරතන අංගයකි.
10. ගමකට අසුඩ වූ කාරණයක් ලෙස සලකනු ලබන්නේ
- ප්‍රශ්න අංක 11-15 තෙක් ප්‍රශ්නවලට හරි නම (✓) ලක්ණද වැරදි නම (✗) ලක්ණද යොදන්න.
11. වැශ්‍ය තේමා කරගත් තිර්මාණ ගොඩනැගිමේ ක්‍රියාකාරකම විකල්ප වාද්‍ය භාණ්ඩ වලින් කළ හැක. ()
12. මාරි අම්මාන් භා ගැනා අම්මාන් දෙවිවරු කරගම් නැවුමේ පුද ලබයි. ()
13. රාමසාන් උත්සවය හින්දු බැංකිමතුන්ගේ උත්සවයකි. ()

14. වන්නමක අවසානයේ අඩවිව නැඟීමට පෙර තටතු ලබන පද කොටස කස්තිරම වේ. ()
15. නරතනය තුළින් ගිරි සෞඛ්‍ය යහපත් ලෙස පවත්වා ගත හැකි වේ. ()

• අංක 16-20 තෙක් ප්‍රශ්නවලට වඩාත් ගැලපෙන පද දෙක තෝරා A හා B කාණ්ඩ යා කරන්න.

B

- | | |
|----------------------------|-------------------|
| 16. රත්නවල්ලි කවී | බංචාර දෙවී |
| 17. ජේ. ර. සේදුරමන් මහතා | කුඩා නැවුම |
| 18. කොහොඳා කංකාරිය | උඩරට නැවුම් |
| 19. රද්දැල්ලේ පොඩි මහත්තයා | තුරගා වන්නම |
| 20. කන්ථක අශ්වයා | සබරගමු සම්ප්‍රදාය |

නර්තනය - 7 ශේෂිය

II කොටස

- පලමු ප්‍රශ්නය අනිවාර්ය වන අතර පලමු ප්‍රශ්නය ඇතුළත තවත් දෙකකට පිළිතුරු සපයන්න.

01. (i) දෝං ජීත ගත දාංත යන බෙර පදිය අදාල තාල රුපයට අනුව ප්‍රස්ථාර කරන්න.
(ii) කොහොඳා කංකාරිය මුළුන්ම පැවැත්වූයේ කොහොදිද? කවුරුන් උදෙසාද?
(iii) කතරගම පෙරහැර සඳහා සිටුවන ලද කප පූජා වස්තුවක් ලෙස සලකණු ලබන්නේ ඇයි?
(iv) “ශ්‍රද්ධා අල් කුරු ආනය” ලොව පහළ වූ කාලය සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන උත්සවය කුමක්ද?
(v) පෙරහැරේ දේවාහරණ ගෙනයන ඇතුළේ පිටලඩ වස්තු ඇතිරීම හඳුන්වන නම කුමක්ද?
02. උචිරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායන් ත්‍රිත්වය තුළ කළ එම් බැඩිමේ අවස්ථාව දැකිය හැකිය.
(i) සම්ප්‍රදායන් තුනෙහි කළඹිලි මංගලය හඳුන්වන අවස්ථාව නාමිකව ලියා දක්වන්න.
 - උචිරට -
 - පහතරට -
 - සබරගමු -
(ii) පහතරට කළඹිලි මංගලයේ එන වාරිනු විධ 2 ක් හඳුන්වන්න.
(iii) උචිරට නර්තන සම්ප්‍රදායේ කළඹිලි මංගලය පිළිබඳ කෙටි හැදින්වීමක් කරන්න.
03. වගුවෙහි ඇති හිස්තැන්වලට අදාලව පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

සම්ප්‍රදාය	ඇාන්තිකර්ම	නර්තන අංග හා නාට්‍යමය අංග	පැවැත්වීමේ හේතු (අතිත)
උචිරට	i.	i. යක් ඇතුළුම ii.	
පහතරට	ii.	i. තෙල්මේ ii.	
සබරගමු	iii.	i. .. ii. රාමායක්කම	

- (i) සම්ප්‍රදායන් තුනට අදාල ප්‍රධාන ඇාන්තිකර්ම නම් කරන්න.
(ii) ඒ ඒ සම්ප්‍රදායට අයන් නර්තන අංගයක් හෝ නාට්‍යමය අවස්ථාවක් හිස්තැනට අදාලව නම් කරන්න.
(iii) ඇාන්තිකර්ම පැවැත්වීමේ අතිත හේතු ලියා දක්වන්න.

04. පහත දී ඇති මාන්‍ය වලින් 02ක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න.

- (i) ගැමී නැවුම
(ii) නමුළතා අහායාස
(iii) එම්. එව්. ගෝමේස්හාමි
(iv) කතරගම පෙරහැර

05. කාලී කරමාන්තය පදනම් කර ගනිමින් ගැමි නැවුම් නිරමාණය වී ඇත.

- (i) ලෙස දෙමිනේ මල උපු ගුවනේ ... යන තළමුල වරුණ ගායනයේ ඉතිරි පද සම්පූර්ණ කරන්න.
- (ii) ජන ගායනා වල සුවිශේෂී ලක්ෂණ 03 ක් ලියන්න.
- (iii) කුඩා නැවුමක් සාමූහිකව නිරමාණය කිරීමේ දී අවකාශ භාවිතා කරමින් රංගරටා ගොඩනගන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.